

































APPENDIX B

Common Lithologic Symbols for Geologic Cross Sections and Columns

(After Compton, *Geology in the Field*, 1985)

			
Breccia	Conglomerate	Massive sandstone, coarse-grained	Massive sandstone, fine-grained
			
Calcareous sandstone	Bedded sandstone	Cross-bedded sandstone	Sandstone beds with shale partings
			
Sandstone lenses in shale	Siltstone	Mudstone or massive claystone	Shale
			
Oil shale	Carbonaceous shale with coal bed	Calcareous shale	Massive limestone
			
Bedded limestone	Dolomite	Argillaceous limestone	Sandy limestone
			
Oolitic limestone	Shelly limestone	Cherty limestone	Bedded chert

 <p>Paleosol (Fireclay)</p>	 <p>Coal</p>	 <p>Rip-up clasts (shale or coal)</p>	 <p>Rip-up clasts (sandstone)</p>
 <p>Burrows</p>	 <p>Root casts</p>	 <p>Plant fossils</p>	 <p>Invertebrate fossils</p>